

නිරුච්ච ගුරුවාය

6

snpk Silva
Lhini kumari dissanayake

6

රෝම් ගේ නින්ද කැඩුනේ උදෙන්ම තම ජ්‍යෙෂ්ඨ දුරකථනය නාද වෙන්තා සඳ්දෙන් එක්ක. රීයේ හවස සිදුවීම හිතින් අමතක කරලා ආන්න ඕන නිසාම පෙරදා රාත්‍රියේ කලින්ම නින්දට ගියේ තමන්ගේ හිත ඒ දේ ඔස්සේ යන එක වලක්වන්න ඕන නිසාමයි. දැන් දැන් සිදු වෙන දේවල් එක්ක තමනුත් හැඟීම වලට වහල් වෙනවා වගේ හැඟීමක් හිතට දැනෙදී දැනුන බය නිසාම රෝම්ට ඕන වුනේ එහෙම දෙයක් සිදු වුනේ නෑ කියලා උගුරට හොරා බෙහෙන් බොනවා වගේ වැඩක් කරලා තමන්ට රවටට ගන්න. ඇස් නිදි ගැට ඇරෙද්දී එලියේ තාමන් වුරු වුරු සඳ්දෙන් වහලට වැටෙන වතුරු බිංදු නිසා එලියේ වැස්ස තාම නවත්තල නෑ කියන එක තෝරුම් ගත්තා. ජ්‍යෙෂ්ඨ දුරකථනේ එක දිගට නාද වෙද්දී බාගෙට වගේ ඇස් අරගෙන අතට අරගෙන බැලුවේ කුවුද මේ උදේ පාන්දර කෝල් කරන්නේ කියලා. අපුත් නොමිමරයක් දුරකථනේ තිරේ මත සටහන් වෙලා තිබුන නිසා හිතේ වකිතයකින් වගේ කනට තියල දුරකථනේ සමබන්ද වෙලා හලෝ කිවිවේ “හලෝ සිස්ටර්”

අනින් පසින් ගලාගෙන ආවේ ගාදර් පැන්සිස් ගේ කටහඩ කියල අදුරගත්තට පස්සේ එහෙමම ඇදේ වාඩි වෙලා කතා කරන්න පටන් ගත්තා “ගුඩ මොර්නින්ග් ගාදර්. මුකුත් කරදරයක් නෑ නේද? මේ උදේ පාන්දරම කෝල් කරන්නො?”

“ගුඩ මොර්නින්ග් සිස්ටර් . නෑ නෑ එහෙම කරදරයක් නා. නොමේ. මේ උදෙන්ම සිස්ටරට කෝල් කරලා කරදර කරාද මන්දා?”

“අයියෝ නෑ ගාදර්. එහෙම කරදරයක් නෑ. ඇයි උදෙන්ම කතා කරේ? මගෙන් මොනාහරි වෙන්න තියෙනාවද?”

“මිච් එහෙම දේකට නෂ තමා කතා කරේ සිස්ටර්. මේ වෙලාවේ මම නැති නිසා මට ඔපුවට ආවේ සිස්ටර්ට තමා මේ වැඩිවා?”

“කියන්න ගාදර්. මං කරන්නම්. මොනාද මං කරන්න යිනා?”

“මෙක මං දෙතුන් පාරක් කල්පනා කරන් එක්ක සිස්ටරට මේ වැඩිව යවන්න පුපුවන්ද කියලා. ඒත් විකල්පයක් නැති නිසාමයි කෝල් කරේ”

“අයියෝ ගාදර් ඕන දෙයක් කියන්න. මේ වෙලාවේ නොකරන දෙයක් කවද කරන්නද ආයෝ?”

“මෙකයි සිස්ටර්. දැන් එන්න එන්න තත්වේ දරුණු වෙනවා වැස්ස එක දිගටම වහින නිසා. අපිට මෙහෙන් අවශ්‍ය දේවල් හොයාගන්න එකත් අමාරු නිසා මං ආපදා කළමනාකරණ කතා කරා. එයාල ආධාර විකයි මූදල් ටිකකුයි ලැස්ති කරන්නම් කිවිවා. එත් එකට අපේ කවුරු හරි යන්න ඕනා පල්ලියෙන් අත්සන් කරලා බාර ගන්න. ඒ වැඩි සිස්ටර ලවිවා කරගන්න පුපුවන්ද කියලා තමා මේ හිත හිටියේ.”

“අයියෝ ඕක නං සුළ දෙයක් නේ ගාදර්. මං ඒ වැඩි කරන්නම්. එහෙනාම උදෙන්ම යන්න වෙයි නේ. කොහොමත් අද යද්දී හවස් වෙන නිසා හෙට තමා වැඩි කරගෙන එන්න වෙන්නේ”

“මිච් එක තමා. වැස්ස නිසා උඩරට රේල් පාරත් තැන තැන පස් කඩින් වැටිලා නිසා කොවිචිය දුවන්නෙන් නෑ. ඒ නිසා සිස්ටර රාජු එක්ක කැබේ එක් තමා යන්න වෙන්නේ. මෙනිහට අමාරුවක් නෑ කිවිවා වාහනේ අරගෙන යන්න පුළුවන් කිවිවා”

“එත් ඊයේ කැබේ එක මග දාල නේ ආවේ පාලමෙන් වතුර දාපු නිසා?”

“ඔව් රාජු මට කිවිවා. දැන් වතුර පාර අඩු වෙලා නිසා රාජු කැබේ එක අරගෙන ඒවි. සිස්ටර් ලැස්ති වෙලා හිටිය නා. ඩරි”

“හා ඩරි ගාදර්. මං ලැස්ති වෙන්නම්. කොහොමත් අද අපිට කොළඹ ඉන්න වෙනවා නේද ගාදර්. එහෙ පල්ලියක් කතා කරගන්න වෙසි නේද?”

“ඔව් ඒක තමා මාත් හිතුවේ. සිස්ටර් හිටපු පල්ලියටම කතා කරනවද කියලා. ඒත් අර මන්ත්‍රීගේ කතන්දරේ නිසා ආයේ එහෙ යවන්න එකත් මොකද්ද වගේ. අපි මෙහෙම කරමු. මං රාජුට කියන්නම් අදට කොළඹ බලල පොඩි හොටෙල් එකක නවතින්න ලැස්ති කරන්න කියල සිස්ටර්ට.”

“අනේ එහෙම හොඳ නැනේ ගාදර්. මං පල්ලියට යන්නම්?”

“නැ නැ. සිස්ටර් . ඒකේ ගැටළුවක් නැ. සිස්ටර් අද හොටෙල් එකක නවතින්නකෝ. ඒක පහසු එක්ක වැඩි කරගන්න.”

“උදෙන්ම ආපදා එකට යන්න. මං එතන ඔහිසර ගේ නොමිමරේ එවන්නම්. එයා උදෙන්ම වැඩි කරලා දෙන්නම් කිවිවා.”

“හා ගාදර්.”

“එහෙනම් සිස්ටර මං කියන්නම්. පරිස්ස්සමින් ගිහිල්ල වැඩි කරගෙන එන්න. රාජුට කියන්න පරිස්සමින් වාහනේ එලවන්න කියලා කොළඹ පලාතේ. මිනිහ වැඩිය පාරවල් එහෙම දන්නෙත් නැනේ?”

“ඩරි ගාදර්. මං දන්නවා නේ. මං බලාගන්නම්.”

“ok සිස්ටර. එහෙනම් මං කියන්නම්. god bless you!!!”

“God bless you ගාදර්!!!”

කේල්ල එක ඉවර වෙලා රශ්මි ඉක්මනට නාන කාමරේට වැදිලා වොෂ එකක් දාල ලැස්ති වුනේ ඉක්මනට ගියෙක් ර වෙන්න කළින් යන්න

පුළුවන් නිසා. ඉක්මනාටම හෙට ද්‍රිසට හරියන ඇදුමක් බැං එකට දාගෙන ලැස්ති වෙලා බලාගෙන හිටියා රාජු එනකා.

පැය බාගයක් විතර රූම්ට පාර දිහා බලාගෙන ඉන්න උනා රාජු එනකා. එක්කගෙන යන්න. උදේ 9.30 වගේ වෙද්දී කැබි එකේ සද්ධේදී ඇහිලා රූම් එලියට එද්දී රාජු කඩුල්ල ලහ කැබි එක නවත්තල ගේ පැත්ත බලාගෙන ඉන්නවා රූම් දැක්කා. ඒ වෙද්දී රූම් සිද්ධිය එක්ක රාජු හිත දෙගිචියාවන් හිටියේ කොහොමද රූම්ට මූණ දෙන්නේ කියලා. රූම් බැං එකත් අරන් බංගලාවේ දොර වහලා කැබි එක පැත්තට ඇවිද ගෙන එද්දී රාජු සුක්කානමේ අත් දෙක තියාගෙන ඉස්සරහ බලාගෙන හිටියා රූම්ට මූණ දෙන්න බැරි නිසාම. ඒන් රූම් කිසි ගානක් නැතුව කැබි එක ලගට ඇවිල්ල පුරුදු හිනාවෙන්ම

“ගුඩ morning රාජු අංකල්. මං දැන් කොයි වෙලේ ඉදන්ද ලැස්ති වෙලා බලාගෙන ඉන්නේ?”

“අනේ සමාවෙන්න සිස්ටර්. කැබි එක අරගෙන එන්න පොඩිඩක් පරක්කු වුනා”

“හොඳ පොඩිඩ. දැන් පැයකට වැඩි ගාදර කෝල් කරලා මේ දැන් ඒවි කියලා. හරි හරි ඉක්මනට යමු. නැත්ත් ගමන තවත් පරක්කු වෙනවා”

රූම් එහෙම කියන ගමන් පිටි පස්සේ දොර ඇරලා කැබි එකට නැගල වාඩි වුනා. රූම් පිටි පස්සෙන් වාඩි වුන එක රාජුට ඒ වෙලේ මහත් අස්වැසිල්ලක් වුනේ ඉස්සරහ වාඩි වුනා නෂ මූණ බලාගෙන කතා කරන්නේ කොහොමද කියල හිත හිටපු නිසා.

“මොකෝ මෙයා බය වෙලා වගේ. දැන් යමු ඉතින්. ඒක නෙමේ දැන් කොහොමද තුවාලේ අංකල්. ඔව්වර දුරක් තනියම වාහනේ drive කරන්න පුළුවන්ද ඔයාට?”

“අපෝ ඒක නා මේ සුළ දෙයක් නේ සිස්ටර්. මා ආම් එකේ ඉන්න කාලේ මෙහෙම තුවාල තියාගෙන ද යුද පිටියේ කරක් ගැඹුවේ. මෙවා නා නතින් නේ?”

“හි හි හි මහා ලොකු වන්ඩිය. හැබැයි කෙල්ලෙක් ඔබාක්කුවේ වාචි වුනා විතරයි ඔක්කොම තෙත් වෙලා නේ හි හි හි”

“අනේ සිස්ටර මොනාද මේ කියන්නේ. ඊයේ මං සමාව ගත්ත නේ වුන වැරද්දව”

“සමාව?? එහෙම සමාව දෙන්න පුළුවන් වැරද්දක් ද ඒක. අතික මේ දේව දැරුවෙක් වගේ ඉන්න කෙනෙක් ව එහෙම කරන එක”

“මව සිස්ටර මං දන්නවා. ඒක ලොකු වැරද්දක් කියලා. ඒකන් මං ඊයේ කිවිවෙන් දෙවියෝ මට දුඩුවම් දුන්නේ කියලා වහලෙන් වටවලා”

“හර ගෙක් නේ. එහෙම නා දුඩුවම හොඳ වෙන්නක් කළින් ඔයාගේ ඔක්කොම මගේ ඉණ දෙපැත්තෙන්ම අල්ලාගෙන මසාජ් කරේ තරගෙට ඊයේ. පුදුම වැඩක් නේ එක හිභි”

“මව මං දන්නවා සිස්ටර. මම කරපු වැඩි වැරදි. ඒ වෙලේ මට මාවම පාලනය කරගන්න බැරි උනා සිස්ටර ගේ දොදෙල් පට්ටෙ වගේ පුක පයියේ අතිල්ලෙද්දී”

“අනේ අනේ ඔය කියන කතාද සිස්ටර කෙනෙක් ඉස්සරහ. හොඳ වැඩි ඔහාම වෙලා මදි තියෙන වලත්ත කමට. වයසට නොමේ වැඩ මෙයාගේ”

“මොකක් සිස්ටර අපි රහත් වෙලාද නැනේ. ඉතිං මේ වගේ ස්ත්‍රී කදක් දැක්කම පයිය නගින්නේ නැත්ත. උං පොන්නයෙක් වෙන්න ඕනා”

“අපෝ මේ ඔය කුණුහරුප කියන එක නවත්තනවද?”

“ඒ මොකද සිස්ටර මම වෙනදත් කියන්නේ ඉතිං?!”

“අපොයි දෙයියනේ මං දච්ච දෙකක් මෙයා එක්ක ඉදල, මේවා අහලම බඩ වෙයිද දන්නේ නැ?”

“අපෝ නැ බඩ වෙන්න ඕනනම් තව දේවල් කරන්න ඕනා සිස්ටර් හිඹි”

“අනේ මේ කට-කට, කට වහගෙන වාහනේ එලවනවා. නැත්තු කොහො හරි පල්ලමක ඉදි දෙන්න එක්කම”

“කවුද අප්පේ අකමැති සිස්ටර එක්ක පල්ලම බහින්න”

“අභ්ජ් ඇත්තද? හිනේ ඇති. ඒවා නා ඉතින් මේ කපේදී වෙත දේවල් නොමේ.”

“එහෙම කියන්න එපා සිස්ටර ඕනුම දෙයක් වෙන්න පූලවන්”

“වෙයි වෙයි බලන් ඉන්නකෝ හිඹි. ඒක නොමේ අංකල් කොළඹට යද්දී කිය වෙයිද?”

“මේ යන විදියට කොහොමත් හවස 4-5 චෙව්. වැස්සයි මේදමයි එක්ක භයියෙන් එලවන්න බැ. කොහොමත් වැස්සත් ආයේ අල්ලයි”

“මිව කලබලයක් නැනේ. ඒ නිසා පරිස්සමින් වාහනේ එලවන්න. ඒකමයි මං. මේ පස්සේ වාඩි වුනෙත්. නැත්තු එක එක ජියර පොලු කෙලින් කරගන්නවා නේ ඔක්කොටම කළින්?”

දැන් දැන් රුශ්මින් ඇගට පතට නොදැනී දෙපිට කැපෙන වවන කියන්න පූරු වෙලා හිටියේ රාජු එක්ක. රාජු කියන කුණුහරුප එක්ක රුශ්මිටත් හිතට අමුතු හිලින් එකක් වගේම මොකද්දේ අමුත්තක් දැනෙන්න අරගෙන තිබුනේ. ඒ නිසාම රාජු කියන කිසි දෙකට විරුද්ද වෙනවා බෙනුවට නැඹුනා වගේ ඒවා කියන්න තව උල්පන්දන් දෙනවා වගේ වැඩක් කරේ රාජුව උන්දු කරන්න.

“අහ්ස් සිස්ටරත් දැන් මරු කතා නේ කියන්නේ. ර්යේ එහෙනම් සිස්ටරත් හොඳව ජියර පොල්ල දැනිලා වගේ?”

“අපෝ ඔව ඔව. එක වෙන්න ඇති ඔක්කොම තෙමාගෙන තිබුනේ මම දැක්කා කළුසමේ පැල්ලම ර්යේ. කුවුරු හරි දැක්ක නා. මොනා හිතයිද?”

“මොනා හිතන්නද? එහෙනම් කියසි අන්න රාජුව සිස්ටරට ගල් කපල කියයි?”

“අනේ මේ රාජු. මං කිවිවා කියල හිතා ගන්න. එනවා මෙතන වැරදි වැඩ ඔක්කොම කරලා”

දෙන්නගේ මේ කතා එක්ක එක පාරටම වැස්සත් වැඩි කරන්න වුනා. කතාවෙන් කතාවෙන් ඒ වෙද්ද බණ්ඩාරවෙල ට කිවිවූ කරලා තිබුනේ.

“අංකල් දැන් නා වැස්ස හොඳවම වැඩි. ඉස්සරහ බලාගෙන වාහනේ එලවන්න අනා මනා. මනස්ගාත හිතන්නේ නැතුව?”

“සිස්ටර කියන ඒවාට නා දැන් නිකන්ම පයිය කෙලින් වෙනවා නේ?”

“අනේ මේ මං කියන මගුල් වලින් වැඩික් නැ. ඕක කෙලින් කරගන්නේ නැතුව වාහනේ එලවන්න”

ඒ වෙද්ද මුළු පරිසරයම අන්දකාර වෙලා ගෙන වැහි සිතලන් තදවම දැනෙන්න ගන්තා රුම්මිට. වාහනේ දියතලාව හඳුනලේ පසු වෙද්ද එලියේ මුකුත්ම ජේන්නේ නැති තරමටම සිතල මිශ්‍රම හාන්පසම වෙලාගෙන තිබුනේ.

“අම්මෝ අන්කල් පාර දෙපැත්තේ කිසි දෙයක් ජේන්නේ නැනේ?”

“ඔව සිස්ටර . මං මෙක එලවන්නෙන් අමාරුවෙන්”

“ඒක තමා. එලවන්න අමාරුසි වගේ නා. අපි පොඩිඩක් නවත්තල ඉදල යමු”

“නැ ඕන නැ. අපි යමු දිගටම. එහෙම උතොත් කොළඹට ලඟා වෙන්න පූළුවන් නිදහසේ!!”

“මිච ඒක නා ඇත්ත.”

එන්න එන්න වැහි අන්දකාරේ එක්ක වැස්ස වැඩි වෙන්න ගත්තම රාජු පරිස්සමට වාහනේ පදවගෙන ගියේ ඉස්සරහ පාර ජේන එකත් අඩු නිසා. වංගු පාර දිගේ වාහනේ ඉදිරියට ඇදේදේ රුම් පිටි පස්සේ සිටි එකේ ඉදගෙන එක එක දේවල් කියව කියව ගියා. හිතේ තිබුන බයටත් එක්ක ජේන් අවධානේ තිබිලේ වැස්සන් එක්ක. වාහනේ පැල්මවුල්ල නගරය පහුවෙද්දී අනොරව තරමක් අඩු වුනත් වැස්ස දිගටම වහින්න වුනා.

“සිස්ටර දැන් නා බඩ ගිනින් ඇති නේද? මේ වැස්ස නා නවතන හැඩික් නැ වගේ. අපි මොනාහරි කාලම යමුද?”

“මිච දැන් නා පැය 3ක් විතර ආව නේ. මොනාහරි කාල ගියෙන් භාදිය කමයි.”

“ඒක තමා. එහෙනම් තව මිනිත්තු 20-30ක් ඉවසන්නකෝ. රත්නපුරේ කිටවුයි දැන්. එහෙ නවත්තල කමු”

“හර අන්කල්”

එහෙම කියලා රාජු වාහනේ වෙගේ තරමක් වැඩි කරේ රුම්ටිට බඩිනි කිවිවා නිසා ඉක්මනින් රත්නපුරේට කිටවු කරන්න හිතාගෙන. ඒ විදියට වෙගේ වැඩි කරලා විනාඩි 10ක් විතර යද්දී වෙල් යායක් පහු කරගෙන යද්දී එක සැරේටම කැඩ එකේ වෙගේ අඩු වෙලා සද්දයක් එක්ක පැත්තට බර වෙන්න ගත්ත නිසා අමාරුවෙන් පාර අයිනාට කරලා කැඩ එක තිරිංග තද කරලා නවත්ත ගත්තේ.

පිටු පස ආසන් හිටපු රුම්ම් එක පාරට ගැස්සිලා ඉස්සරහට ගිහින ආපහු පස්සට ආවේ නොහිතපු වෙලාවක වැදුන තිරිංග නිසා.

“අහ්ස් මොකෝ අන්කල් උනේ?”

“මල ඩුත්තයි සිස්ටර් . වයර පැවි එකක් ගියා වගේ?”

“අප්පට සිරි එහෙමද? මාර වැඩි තමා එහෙම නා, මේ මොර සුරන වැස්සේ”

“කියල වැඩක් නැ සිස්ටර් . එහෙම උනොත් නා පුක ඉරෙනවා මේ වැස්සේ?”

“ප් මොකෝ අන්කල්”

“අයි ඉතින් මේ වැස්සේ කොහොමොයි spare විල් එකවත් මාරු කරන්නේ. ඒ මධිවට අහල පහල කඩයක්වත් ජේත්ත නැන්න නැන්න . සිස්ටර ඔහොම ඉන්නකෝ මං බලන්නම් බැහැලා”

රාජු එහෙම කියලා වාහනේ ඇන්ඡීම නවත්තල බැහැල යන්න හදද්දී රුම්ම් කිවිවා.

“රාජු අන්කල් මේ කුඩා අරගෙන යන්න. වැස්ස හොදටම සැරසි නො?”

“මේ වැස්සට කුඩා නා ඔරෝත්තු දෙන්නේ නැ”

“එකට කමක් නැ. මේක අරගන්නකෝ පණ්ඩිතයා වෙන්නේ නැතුව”

රුම්ම් විකක් සැරට වගේ කිවිව නිසා රාජු කුඩා අතට අරගෙන ඉහලාගෙන කැබ එකෙන් බැහැල අනින් පැන්තෙන් ඇවිල්ල බලදදී දක්කේ පිටි පස්සේ රෝදේ ඩුලා ඔක්කොම ගිහිල්ල. වයර එක මාරු කරගෙන මීසක් යන්න වෙන්නේ නැ කියලා තේරුම් ගත්ත නිසා ආයේ කැබ එකට ඇවිල්ල

“සිස්ටර්. දැන්ම නා යන්න වෙන එකක් නෑ . වැස්ස පායනකන් ඉන්න වේවි වයර් එක මාරු කරගන්න”

“මල මගුලයි. මේ වැස්ස නා දැන්ම නවත්තන පාටක් නෑ අන්කල්?”

“එක තමා සිස්ටර්. මේ ඩුත්තේ වැස්ස නා දැන්ම නවත්තන්නේ නැති හැඩයි”

“මොනාද අංකල්. ඩුත්තේ කොහොමද වහින්නේ හි හි හි”

“අනේ මේ සිස්ටර්ක් එතවා නේ සුරුවට පත්තු කරන්න. ම. මේ රුවුල ශිනි අරගෙන ඉන්න වෙලේ?”

“මියානේ දැන් මොකක්ද ඩුත්තක් ද ගැන කිවිවේ. මම යැ!”

රූම් දැන් කිසි ගානක් නැතුව කුණුහරුප කියනවා රජු එක්ක. රජුවත් වැඩිය එක ගානක් වුනේ නැත්තේ ඒ වෙලේ කරන්නේ මොනාද කියල හිත හිත හිටපු නිසා.

“හරි හරි ඕන පකක්. ම. වයර් එක මාරු කරනවා වැස්සේම හරි. නැත්ත යන්න වෙන්නේ නෑ”

“අපි තව ටිකක් බලමු අන්කල්”

“තව බැලුවත් ඕවිවර තමා සිස්ටර්. අපිට එහෙම නා ර එලිවෙනකන් මෙතන ඉන්න වෙයි?”

“මිව එක නා ඇත්ත. හරි කමක් නෑ. මියා එහෙනම වැඩි කරන්නකෝ. ම. කුඩා අල්ලාගෙන ඉන්නම්”

“නෑ නෑ. සිස්ටර කැබි එකේ ඉන්න. ම. කරන්නම්. නැත්ත. සිස්ටරටත් නාන්න තමා වෙන්නේ?”

“හරි හරි. නාල හරි වැඩි කරගමුකෝ.”

එහෙම කියන ගමන් රුක්මිත් දොර ඇරගෙන කැඩි එකෙන් බැස්සේ කුබේන් ඉහලාගෙන. පස්සේ රාජුන් වැස්සේම බැහැල ඩිකිය ඇරලා වූල් box එකත් අරගෙන ජැක් එක ගෙනල්ල ගහන්න පටන් ගත්තා. රුක්මි රාජුගේ පස්සෙන් ඉදගෙන කුබේ අල්ලාගෙන හිටියා. එක පොඩි කුඩායක් නිසා දෙන්නටම වැස්සෙන් බෙරෙන්න තරම එක ප්‍රමාණවත් නොවුන නිසා මූල්‍ය ඇරුනම අනිත් හැම එක්කම වැනි බින්දු වලින් තෙත් වෙලා බෙරෙන්න ගත්තා. රුක්මිගේ පුක වැස්සට නිරාවරණය වෙලා නිසා වැනි බිංදු වලට තෙමුන ලෝගුව වික වික තෙත බරිත වෙද්දී ලෝගුව අස්සේ හැංගිලා තිබුන ස්ත්‍රී ලාලිත්‍ය වතුරට පෙනිලා හොඳට කැපිලා ජේන්න ගත්තා. ඒ වෙලේ කරන්න වෙන විකල්පයක් නැති නිසා රුක්මි ඕන දෙයක් කියල කුබේ අල්ලාගෙන රාජුව පුළුවන් විදියට සහය වුනා වයර එක මාරු කරන්න. කොහොම හරි පැය බාගයක් විතර ඔවුන් වෙලා රාජු spare විල් එක දාල ඉවර වෙද්දී දෙන්නම හොඳටම තෙමිලා ඇදුම් වලින් වතුර බෙරෙන්නේ ගත්තා.

“අප්පට ඩිකෙනවා. සිස්ටර් ගේ ඔක්කොම තෙමිලා නො?”

“මගේ විතරක්ද අංකල් ගෙත් ඔක්කොම තෙමිලා නො?”

“මගේ නා මොකෝ. සිසිටර්ගේ තෙමිලා ඔන්න ඔක්කොම එළියේ නො මා එක මදිවට ජැංගියත් ජේනවද මන්දා?”

“අනේ මේ මගුලක් නොකිය ඉන්නවා. මේ වැස්සේත් බලන්නේ වනවර කමටමසි”

“ඉතින් හත්වලාමේ දැක්ක දේ නො කිවවේ. ඔය ගෙඩි දෙක වැස්සට පෙනිල පිමිබිලා ජේනවා නො?”

“යනවා යන්න මෙතන මගුල් කියවන්නේ නැතුව?”

රුහුම් බොරු තරඟක් පෙන්නලා ගස්සාගෙන කැබි එකට නැග්ගේ වෙන කරන්න දෙයක් නැති නිසා. රාජු වැස්සේම මූල් box එකයි වයර් එකයි බිකියේ ආල ඇවිල්ල වතුර බෙරි බෙරිම දාර ඇරලා වාඩි වුනා.

“සිස්ටර දැන් කොහොමද ඔහොම යන්නේ? වෙන ඇදුමක් මාරු කරගන්න ම. එලියෙන් ඉන්නම්”

“මාර වැඩි නේ අංකල්. කවුද දන්නේ මෙහෙම දෙයක් වෙවි කියලා. ම. තව එක ඇදුමයි ගෙනාවේ හෙට අදින්න. ඒක දැන් ඇන්දාත් හෙට මට ආපධා එකට යද්දී අදින්න එකක් නැති වෙනවා”

“කෙලිය තාප්පේට. ඉතින් ඔහොම ඉන්නත් බැනේ සිස්ටර. දැන් මොකද කරන්නේ?”

“ඒක තමා. කොළඹ යනක. මෙහෙම යමු ඉතින්. වෙන කරන්න දෙයක් නැනේ?”

“පිස්සුද සිස්ටර. ඔහොම කොහොමද යන්නේ මේ සිතලේ. අපි ඇදුමක් ගමු එහෙනම් රතන්පුරේ ගිහින්?”

“දැන් කොහොද රාජු මේ ඇදුම හොයන්නේ අනික මේ වැස්සේ?”

“මිව සිස්ටර ලෝගු න. භායන්න වෙන්නේ නෑ දැන්. අපි වෙන ගවුමක් ගමු. වෙන කරන්න දෙයක් නැනේ. අනික කැබි එක්නේ යන්නේ.”?

“මිව එක න. එහෙම තමා. එන් මේ තෙත පිටත් ම. කොහොමද ජාප් එකකටවත් යන්නේ?”

“ඒකට න. මොකෝ. මම ගිහින් අරගෙන එන්නම්?”

“අනේ එහෙම කොහොමද කරන්නේ. අන්කල් දන්නවද අනික ගැනු ඇදුම තෝරන්න?”

“இக நா. மோனாஹரி கரண்ன விரிய. ஒன்னகேய் மா. ஒக்மனாவ லிக்க யன்னம். சிசுர்ட் இய பிரி பச்செ மங்க வீர் லிக்கா ஆதி. லிக அரங்கா என்னகேய்?”

ராஜ் லிஹெம் கிவிவம் ரங்கி பிரி பச்சை ஹரிலா ராஜ் கிவிவா வீர் லிக அரங்கா என்னகேய்.

“சிசுர்ட் மா. மேதந ஆட்டும் மாரி கரண்னவா. நான்தா. மதந் தொ பிரின் னே யன்ன வென்னே.?”

லிஹெம் கியல் வீர் லிக அரலா ஆட்டும் வியக் அரங்கா ராஜ் ஆடலா திவபு கலிசெ டல்வல் கலிசயக் காங்கா பச்செ அமாருவென் வங்க கலிசமன் டல்வல் சரமக் ஆடுகங்கா. ரங்கி சுதால் வீட்டுவென் இசெ ஆத வலாகா திவிய வெந கரண்ன எடயக் நாதி நிசு அவசர்பாவீ ஹரியு.

“ஹரி சிசுர்ட் லிஹெமா யழி.”

காலி லிக ரத்துப்புரை கிவிவு வெட்டிவிசெ வீசெ வீசெ தூரல் வெலா திவுந நிசு ராஜு அபக்ஷுவகின் தொரவ வாகநே லலுவன் பூலுவன் வீநா. லீ வெட்டித் ரங்கின் மூல ஆறும் தொ வரித வெலா தியென் கொவி ஧ாபு மாலுவெக் வங்க டைஹா டமநுகி திவியே, லிஹெமகி கியலா வெந கரண்ன எடயகுத் தா.

“சிசுர்ட் யத ஆட்டும் மோனாஹரித் தன்ன வெகி நேங்? இக்கோம தேமிலா னே ஆத்தே?”

“அநே அந்கல் கோகெடு சிவ தேரந்னே. இயாத லீவா கரண்ன வீநே?”

“பிசுப்பு கியவன்னே நாதிவ ஓந்ன சிசுர்ட். மத கியன்ன ஓா சுகிச் லிக சிசுர்ட் அடிநா? 36 டி அடிநேநே?

“அஹ்ஹ்ஹ்... இய கோகொமடு ஹரியும் கிவிவே? பூஷ்டும் experience லிகக் னே தியென்னே டைநுந்றே ஓா சுகிச் டைதா?”

“මෙම ඉහ නිකට පැහුණේ අකලට නොමේ සිස්ටර්??”

“ඖව ඖව මට දැන් තේරෙනවා භෞද්‍යට වැඩ ගත්ත එකක් කියලා?”

“ඖව ඖව. මේ ජේනවා නේ. මෙයාව කෙලින් කරගත්ත නා බලාගන්න ත්‍රිබුනා වැඩ දෙන්නේ කොහොමද කියලා?”

“අනේ මේ මගුලක් නොකිය යනවා යන්න මෙතන වනවර කතා නොකිය?”

“හර හර. දැන් සිස්ටර් මොන වගේ ඇදුමක් ද ගත්ත ඕනෑ. මං ආස ඒවා ගෙනාවාත් සිස්ටර් අදිනවද?”

“අපේ පිස්සුද අන්කල්. එහෙම එක එක ඒවා අදින්නේ කොහොමද මම.”

“ඉතින් දැන් ඔය විදියේ ඇදුම කොහොද මං භායන්නේ? අනික දැන් මං ඔය වගේ ඇදුමක් භායල ගත්ත ගියෙන් එක වෙනම නඩුවක් වෙනවා.”

“හ්මීමී...ඒකත් එහෙම නා තමා.”

“ඖන්න ඔහේ ඔය හැංගිලා ඉන්න හංස පැවත්ව දෙන්නවත් භෞද්‍ය පේන වට්ටක්ක පලු දෙකත් කැපිලා පේන එකක් ගමු සිස්ටර්. කොහොමත් කැබේ එකේ නේ ඉන්නේ?”

“භෞද්‍ය තියේවි. ඒ උනාට මනුස්සයෝ මං භාවෙල් එකට යන්න ඕන නේ?”

“ඉතින් එකේ පුත්තිගේ පුතාල දන්නවද ඔය සිස්ටර් කෙනෙක් කියලා. මොකෝ ඔයාව දන්නා උන් ඉන්නවද එහෙ?”

“ඒ පුත්තිගේ පුතාල නොදන්නවා උනාට මං දන්නවා නේ මම කවුද කියලා. අනික හෙට උදේට මං මේ විදියට එපැයි ඇදලා එලියට එන්න භාවෙල් එකෙන් ආපධා දෙපාර්තමේන්තුව ව යන්න?”

“අයියෝ ඒවාට කුම සහ විදි තියෙනවා. දැන් මං අරගෙන එන ඒවා අදින්නකෝ. ඒක හේට බලමුකො?”

“බෑ බෑ. ඔයා මට දිග ගතුමක් අරගෙන එන්න ඔය එක එක විවිධ මගුල් නැතුවි?”

“පිස්සු කෙලින්න එපා සිස්ටර්. මේ වගේ වාන්ස් එකක් කවද භම්බවෙනවද අපි දෙන්නට. ඔන්න ඔහේ ආපු වාන්ස් එකෙන් උපරිම ප්‍රයෝගන ගමු. හිභි සමහරවිට වයර එකේ පුළු. ගියෙන් අපි දෙන්නට මේ වගේ පොඩි ආතල් එකක් දෙන්නාද දන්නේ නැතේ?”

“මිව ඔව්. ආතල් අරගෙන ජේනවා නේ ඔලුවන් පලාගෙන ඉන්න හැටි හි හි!!!”

“මිහොම යද්දී තව තව ඒවත් පැලෙන්න බැරි වෙන එකක් නැ ඔය කකුල් අස්සේ භාගගෙන ඉන්න ඒවා එහෙම නි නි?”

“හිතං ඇති මෙයා. යන්න යන්න මාව දැන් මෙතන ගල් ගැහෙනවා සිතලට”

“මිය විදියට දැක්කම නා ගලක් කපන්න හිතෙනවා”

“ගල් කපන්න මොකෝ මෙතන ගල් වැඩපලක් කියලා හිතුවද?”

“මිය ගල් දෙක දැක්කම ගල් වැඩපලක්ම දාගන්න බැරි කමකුත් නැ”

“හිතේ ඇති.”

දැන් දැන් රුම් කිසි ලැජ්ජාවක් නැතුවම රාජු කියන දේවල් වලට පු මිටි තියල කටට එන ඕ. එකක් නිදහසේ පිට කරනවා. රාජු ගියාට පස්සේ රුම් කල්පනා කරේ මේ මොනාද මේ මම කියවන්නේ කියලා. සමහර වෙලාවට කටට බිරේක් නැතුවම කුණුගැජු පිට වෙනවා නේද කියලා.

වෙනඳ නා අමාරුවෙන් හරි එහෙම කියවෙන්න ආවම තත්ත්ව ගත්තට දැන් ඒ ගැන ගානක්වත් නෑ වගේ කියවනවා.

රාජු ජෞප් එක ඇතුලට ගිහිල්ල කෙලින්ම ලේඛිස් ඇදුම් තියෙන section එකට ගිහිල්ල බැලුවේ මොනාද ඇදුම් තියෙන්නේ කියලා. රාජුගේ ඔලුවේ වැඩ කරේම අද කොහොමහරි රශ්මිට කොටට වගේම හිරට ඇදුමක් අන්දවල කොළඹ එක්කං යනවා කියලා. ඒ වගේම කොහොමහරි අද නා ‘මෙකිගේ බුත්තට පසිය බස්සගන්න’ තිබුන නා. ආයේ මලන් කමක් නෑ කියන තැනක තමා දැන් රාජු ඉන්නේ. ඒ නිසාමසි හිතලම සරමක් ඇන්දෙන් ආයේ යන ගමන් පසිය තැග්ගල පෙන්න පෙන්න යන්න පූජාවන් නිසා. ජෞප් එකේ හිටියේ ගැනු ලුමයි නිසා පොඩි ලැජ්ජාවක් තිබුනත්, ඇදුම් දෙක තුනක් තෝරලා සයිස් එක ඇති වෙසි කියලා හිතුන එවලින් ගවුම් දෙකකුයි හිරට දිග සායක් වගේම කොට සායකුත් ගත්තා. ඒවාට හරියන බිලවුස් දෙකකුත් අරගෙන පැන්ට් බා තියෙන පැත්තට ගිහිල්ල සයිස් එකට හරියන බා දෙකකුත් අරගෙන පැන්ට් දෙකකුත් අරගෙන කැෂීයර එකට ගිහිල්ල බිල ආද්දී එතන හිටපු කෙල්ලන් හිනාවෙලලා රාජු දිහා බැලුව. ඉක්මනින්ම ඒ විකත් අරගෙන රාජු කැබී එකට ඇවිල්ල බැඟ එක දිල ක්විවා.

“මින්න සිස්ටර මට භාදි කියලා හිතුන ඒවා ගත්තේ. බලල හරි යන්නේ නෑ වගේ නා ගිහිල්ල මාරු කරගන්න පූජාවන්?”

“පිස්සුද අන්කල් ඔයාට. මට ඕවයේ ගිහිල්ල මාරු කර කර ඉන්න පූජාවන්ද? ”

“එහෙනම ඉතින් ඩික අදින්න ගෙන්නල්ල තියෙන ඒවා”

“කෝ බලමුකෝ මූලින් මොනාද ඔය ගෙනාවේ කියලා”

රශ්මි බැඟ එකේ තියෙන ඒවා එකින් එක අරගෙන බලද්දී ඉවෙම කට අරුනා.

“මොනාදු අන්කල් මේ ගෙනල්ල තියෙන්නේ. මේවා කොහොමද අදින්නේ මල?”

“ඉතින් ඒකනේ කිවිවේ. ශිහිල්ල මාරු කරගන්න කියලා”

“මියාට නා කියන මගුලක් තෝරෙන්නේ නැනේ?”

“එහෙනම ඉතින් ඕන ප්‍රත්තක් කරගන්න. ම. යනවා සිගරට එකක් බිල එන්න. කැමති එකක් ඇදලා ඉන්න. ඉක්මනට කන්න යන්නත් ඕන නා.”

එහෙම කියලා රාජු බැහැල ගියේ රුෂ්මිට නිදහස් ඇදුම් මාරු කරගන්න ඉඩ දිල. රාජු එක කපටි කමටත් එක්ක කරේ ගැනී මේවා අදිනවද කියලා බලන්නත් එක්ක. නිකං හරි එද්දී ඒවා ඇදලා හිටියෙන් ඒ කියන්නේ රාජුගේ වැඩි හරි කියලා රාජු හිතා ගත්තා.

රාජු ගියාට පස්සේ ගෙනාපු ඇදුම් එකින් එක අරගෙන බලද්දී රුෂ්මිට ආසාවක් ආවා රාජු ඉස්සරහ බොරු තරහක් පෙන්වුවට. වයස උනාට කෙල්ලන්ට වල් විදියට බලන්න පූළුවන් ඇදුම් තෝරන්න රාජු හොඳට දැන්නවා කියල රුෂ්මිට තෝරුම් ගියේ ගෙනල්ල තිබුන ගවුම් දෙකසි skirt එකසි දිගැරල බැලුවම. ඒ එක්කම මූ දෙකකුත් එක්ක පැන්ටිත් තියෙනවා දැක්කම රුෂ්මිට හිනාව නවත්ත ගන්න බැරි උනා.

“දැන් මේවා කොහොමද අදින්නේ අම්මෝ මේවා tight නේ?”

මගේ ඇගේ හැරියට ඇන්දම ඔක්කොම කුපිල පේනවා නේ. අනික දැන් මේක ඇදලා කොහොමද කන්නවත් එලියට බහින්නේ. දැන්න කුවුරුහරි දැක්කාත් මාර වැඩි නේ වෙන්නේ. ඔහොම කළුපනාවේ ඉන්න ගමන් රුෂ්මි ස්ටරි එකෙන් එලිය බලද්දී දැක්ක රාජු ඇවිල්ල සිගරට එකකුත් පත්තු කරගෙන එලියේ ඉන්නවා. කැබූ එක නවත්තල තිබුන් ජොප් එක ඉස්සරහ නිසා සෙනග යන එන ඒවා පේනවත් එක්ක. ඒ නිසා රුෂ්මි ගටර එක පාත් කරලා.

“රාජු අන්කල් පොඩිඩක් එන්නකෝ?”

රළම් කතා කරනවා ඇපුන නිසා රාජු සිගරට එක බිඛිම කැබේ එක ලහට ආවේ

“ඇයේ සිස්ටර්. ඕව අදින්න බැව වගේදී? එහෙනම් මං වෙන ඒවා මොනාහරි අරගෙන එන්නම්?”

“එහෙම එකක් නෙමේ මෝඩයෝ. මං කොහොමද මෙතන මේ වුවන් එකක් මැද්දේදී ඇයුම් මාරු කරන්නේ? පොඩිඩක් ඉස්සරහට ගිහිල්ල බලමු පාලු හරියක් තියෙනවද කියලා”

“හිකෙනවා නේන්නා.මට ඕක මේටර් වුනේ නැනේ. ඉන්න ඉන්න සිස්ටර්. මෙක ඉක්මනට උරලා එන්නම්”

“නැ නැ අවුලක් නැ. ඔයා ඕක යන ගමන් උනත් බොන්න. මට මේ තෙන ඇයුම් ගලවන්න ඔහු ඉක්මනට.”

“හරි සිස්ටර්. යමු එහෙනම්”

රාජු එහෙම කියලා ඉක්මනටම ඇවිල්ල කැබේ එක ස්වර්ට කරේ අමුතුම කික් එකකින්. ඒ කියන්නේ රළම් තමන් ගෙනාව ඇයුම් අදින්න අකමැත්තක් නැ කියලා දැනුනා නිසා. ඒ ගැන හිතදින් රාජු ගේ පයිය සරම අස්සේන් කෙලින් වෙලා එන්න පටන් ගත්තා. එහෙම අන්දම රළම් කොහොමට ඉදිද කියලා හිතදින්. ඒ පිමිමේම ටික දුරක් ඇවිල්ලා වෙල් යායක් කිවුව ගස් පේලියක් තියන තැනක අසිනට කරලා කැබේ එක නැවැත්තුවේ කැලේ පැත්තට වෙන්න. ඒ වෙලේ වාහන පාස් වුනත් ඒක කාටවත් ජේන්නේ නැ පාරේ ඉදන් පොඩිඩක් දුරක් ඉඩ තිබුන නිසා

“හරි සිස්ටර් එහෙනම් ඇයුම් මාරු කරගන්න. මං එලියෙන් ඉන්නම්?”

“හරි අන්කල්. ම. කතා කරන්නම් ඉවර වෙලා. හැඳුයි ඒ උනාට මේවා අදින්නේ කොහොමද කියලා හිතා ගන්න බැ මට. කොටස වගේම හිරට නේ තියෙන්නේ?”

“අනේ සිස්ටර්. ඔයා ඕව ඇන්දම ඉතින් මට තමයි කෙල්ලව බේර ගන්න බැර වෙන්නේ කොල්ලෝ බලදීදී?”

“අනේ යන්න අනේ විහිලු තොකර. ම. මේ රුවුල හිනි අර. ඉන්න වෙලේ ඔය එනවා සුරුවටු පත්තු කරන්න”

“මගේ සුරුවටුව න. දැනටමත් පත්තු වෙලා තියෙන්නේ සිස්ටර් හිඹි” රාජු එහෙම කිවිවේ රූපී මොනවගේ දෙයක් කියයිද බලන්නත් එක්ක

“මයාගේ සුරුවටුව ඉතින් කොයි වෙලෙන් පත්තු වෙලා නේ තියෙන්නේ දකින හැම වෙලේම?”

“ඒ ඉතින් සිස්ටර ගේ භපන් කම තමා?”

“අනේ මේ යනවා යන්න මෝඩය. ම. මොනා කරන්නද?”

“මයා මූකුත් කරන්න ඕන නෑ. ඔය වට්ටක්කේ වගේ පුකයි කොමඩු ගෙඩි දෙකයි දැක්කම ඕන සුරුවටුවක් පත්තු වෙනවා”

“අපේ මූගේ කට න. මහා වල් කටක් තියන්නේ? නාකි සුරුවටුවා!!”

“තාම සිස්ටර කටේ වල් විතරනේ දන්නේ?”

“අනේ මේ ම. තොදන්න ඔයාගේ වල්කම. ඒක වෙන්න ඇති මගේ සායවල් තෙත් කර කර එවන්නේ.”

“හි හි කෝ ඉතින් ඔයා තාම මට ඔයාගේ පැන්වියක් දුන්නේ නෑනේ තෙත් කරන්න. එකනේ සායවල් තෙත් කරන්න වෙලා තියන්නේ?”

“අනේ මේ රාජු. මගෙන් මුකත් අහගන්න එපා එනවා මෙතන පැන්ටි ඉල්ලගෙන ලැංඡ නැතුව?”

“හි හි ඔව් ඉතින් මේ රාජු ඇවිල්ල වල් පකයෙක් නේ සිස්ටර් . ඔයා දුන්නොත් ද්‍රව්‍යෙම උනත් ඔයාගේ පැන්ටිය ඇදන් ඉන්නවා”

“හා ඇත්තද රාජු පකයෝ. යනවා යනවා මෙතනින් දැන්?”

එහෙම කියලා රූම් හිනා වේවි රාජුව එලව ගත්තේ තව හිටියෙන් මොන මොනා කතා කියවෙයිද දන්නේ නැති නිසා. තමන් දන්නොම නැතුව දැන් රාජු එක්ක කුණුහරුප කියනවා කියල මතක් වුනේ කොහොමද ‘රාජු පකයෝ’ කියල කිවිවට පස්සේ යි.

තමන් දැන් අමුතුම වෙනසකට පත් වේගෙන එනවා නේද කියලා රූම්ට තේරුනේ කරන කියන කිසි දෙයක් ගැන හිතන්නේ නැති නිසා. ආයෝම ඇදුම් වික එලියට අරගෙන බලල දිගට තිබුන ගවුම අරගෙන බලල ඕන මගුලක් වේද්දෙන් කියලා ඇදල හිටපු ලෝගුව ගලවල ඊට පස්සේ බා එකසි පැන්ටියන් ගලවල රාජු ගෙනල්ල තිබුන පැන්ටියක් ඇදල බා එකත් ඇදල ඉක්මනටම ගවුම දාගත්තා එලියේ වාහන යන එන සද්ධේදේ නිසා. පස්සේ කැබී එකෙන් එලියට බැහැලා ගවුම හරියට හදාගෙන බැලුවම රූම්ටම හිතා ගත්ත බැර උනා මම මේ වගේ දෙයක් කරේ කොහොමද කියලා. මේ හැම දේවම රාජු හේතුවක් වෙලා තියෙනවා කියලා රූම් ඒ වෙලේ තේරුම ගත්තේ කිසි පැකිලිමක් නැතුව රාජු ගෙනල්ල දිපු සාමාන්‍ය ගවුමක් එකත් කිවිවෙන් sexy type tight එකක් පුක හොඳට හිරට කැපිලා ජේන එකක්. මේකත් එක්ක රූම්ට ආසාවක් ආව මේක ඇන්දම තමන්ගේ පෙනුම කොහොමද කියලා කන්නාඩියක් ඉස්සරහට වෙලා හැඩ බලන්න. ඒත් ඒ වෙලේ එකට අවස්ථාවක් නොතිබුන නිසා හිත හදාගෙන ආයෝ කැබී එකට නැග්ගේ ලැංඡ චෙන් වගේ.

“රාජු අන්කල් යම්ද එහෙනම්. මං රෙඩි?”

රශ්මි කතා කරාම රාජු පිමිමේ කැබූ එකට ඇවිල්ල බැලුවේ රශ්මි මොකද්ද ඇදලා ඉන්නේ බලන්නේ. රශ්මිව දැක්කම රාජුගේ කට ඇරුනේ ඇස් දෙක ලොකු වෙලා බලාගෙන ඩිටියේ හොල්මනක් දැකළ වගේ.

“මොකෝ අන්කල් මේ හොල්මනක් දැකළ වගේ බය වෙලා?”

“බය නොවී තියේද මේ වගේ කදක් දකිද්දී මේ විදියට?”

“අනේ මේ මගෙන් කුණුහරුප අහගන්න එපා. එනවා මෙතන කෝවෝක් කරන්න මට?”

“කෝවෝක් නොමේ සිස්ටර් . මේක නා. මාරසි ඔයාට. මාරුවට කැපෙනවා”

“මට කෙසේ වෙතත් ඔයාට නා. කෙල්ලොන්ට මේ වගේ ඇදුම් තෝරලා හොඳ පලපුරද්දක් තියෙනවා වගේ?”

“මේ වයස ගියේ නිකන්ම නොමේ නේ සිස්ටර්?”

“මේ දැන් මට සිස්ටර් බිස්ටර් කියනන් එපා මේ විදියට ඇදල ගන්නකාට. රෝට පස්සේ ලෙඩික් වැවෙයි මට?”

“එහෙනම් මොකක් කියන්නද මම සිස්ටර නොකියා?”

“කැමති එකක් කියන්න සිස්ටර නොකියා”

“මං කැමති ඒවා නා. තියෙනවා. ඒ උනාට කටවිය ඉස්සරහ කියන්න බැන් ඒවා?”

“අහ්හ්... ඒ මොනාද ඒ?”

“ඒවා මං පස්සේ වෙලාවක් කියන්නමකා. දැන් මට ඔයාට රස විදින්න දෙන්නකෝ හොඳට?”

“මොකෝ මං. නේ කෝප්පයක් කියල ඩිතුවද රස විදින්න?”

“දුන්නොත් නෂ රස විදලා පෙන්නන තිබුන තේදී? ජ්‍යේ දී? කියලා”

“මේ රාජු මගෙන් ගුරි කනවා ඔයා දැන්?”

“සිස්ටර දැන් ඉතින් ඉස්සරහට එන් කෝ. ඔය ඇදුමට කවුරුන් දන්නේ නැනේ සිස්ටර කියලා?”

“අනේ මේ හරි ආස ඇති මෙයාට මාව ඉස්සරහ තියාගෙන කෙල්ල වගේ යන්නේ මෙයාගේ?”

“කවුද අප්පා අකමුනි ඔයා වගේ කෙල්ලෙක්ව කෙල්ල කියල තියාගෙන යන්නා?”

“පිස්සු නැතුව යනවා මනුස්සයෝ. දැන් බඩ හිතින් එක්ක මට”

“හරි යම් යම්”

“ඒක නෙමේ සිස්ටර ඔයා පැන්වී බා ඇන්දාද මං ගෙනාපු ව?”

“නැතුව ඔයා හිතුවද ඒවා නැතුව මෙක විතරයි ඇන්දා කියලා?”

“ඡා මරු නේ එහෙනාම්. ඒවා ගානට ඇති උනාද?”

“ඒකනේ කිවිවේ හොඳ පලපුරද්දක් තියෙනවා කියලා ඒවා තෝරලා?”

කතාව එහෙමම නවත්තල රාජු කැඩි එක ස්වාර්ථ කරගෙන ඉස්සරහට ඇදුනේ පසිය අංගක 90ට කෙලින් කරගෙන දැකුණු දේවලුයි රුම්මි කියු දේවලුන් එක්ක. කොළඹට යන්න කොහොමත් තව පැය 2-3ක් යන නිසා රාජු හිතුවා ඇහැලියගාඩි වටුන් එක්ම නවත්තන්න කන්න මොකද රාජුට හිතා වූනා රුම්මිට පෙන්නන්න කොල්ලෝ මොන වගේ ප්‍රතිචාරද දක්වන්නේ කියලා රුම්මි මෙහෙම ඇදලා ඉන්නකොට. රුම්මින් ඇස් දෙක පියාගෙන කළුපනා කර කර හියේ තමන්ගේ මේ වෙනස්වීම් හොඳද නැදේද,

තමන්ට මේවට මොන වගේ දේවල් වලට ඉස්සරහට මූණ දෙන්න සිද්ධ්‍යවේයිද කියන දෙලොවක් අතර හිරවුණ සිතුවිලි එක්ක.

විනාඩි 30ක් විතර යද්දී රාජු ව්‍යුන් එක මැද තිබුන කඩයක් බලල කැබේ එක නවත්තල පිටි පස්ස හැරිලා

“සිස්ටර අපි මෙහෙන් කාල යමු නෝදී ?”

“අම්මෝ ඔව් ඔව්. බඩින්නේ ඉන්නේ දැන් නා.”

“හරි යමු එහෙනම්”

“මේ මතකන් කිවිවා දේ. එලියේදී ‘සිස්ටර’ කියලා කතා කරන්න එපා”

“හරි”

රුණ්ම් එහෙම කියන ගමන් කැබේ එකෙන් බහින්න කලින් බෙල්ලේ තිබුන කුරුසේ ගලවල හැන්ඩ බැග් එකේ ආගත්තේ එක දැක්කම කවුරුහර තමන් කවුද කියලා අදුරගනී කියලා බයක් දැනුන නිසා. රාජු අනිත් පැත්තෙන් ඇවිල්ල කැබේ එකේ දෙර ඇරලා දිල රුණ්ම්ට බහින්න ඉඩ දිල බැලුවම තමයි හරියටම කෙල්ලගේ ලස්සන දැක්කේ ගවුමක් ඇදලා ඉන්නකොට. ඒක දිග ගවුමක් උනත් දැනුහිසෙන් පහලටම දෙපැත්තෙන් පළල තිබුන නිසා ගල් දෙකේ විකක් හොඳට ජේනවා ඇවිදිනකොට. ඒ මදිවට රුණ්ම්ගේ පුකත් එක්ක ඒක තිබුන ස්විටෙව් ගතිය නිසා පුකටම ඇලිලා පුක බේරිලා ජේනකොට තව හොඳයි. කබේ ඇතුළට යද්දී රුණ්ම්ට දැකළ ‘සු’ පාරක් දාල

‘wow....’ කියාගෙන යන ගමන් ආයෙම හැරිලා බැලුවේ ඒ ඇශ්‍රමට පුක හොඳට ජේනවා කියලා දන්න නිසාම රුණ්ම් figure එකට. ඒක රුණ්ම්ත් තේරුණා නිසා ලේඛාවෙන් මූණ රතු වුනා ඒ වෙලේ රුණ්ම්ගේ.

රාජුත් රුම්මිගේ පිටි පස්සේන්ම ආවේ වැඩිපුරම ඒ ගුවමට පුක බලාගන්න හින නිසා. පස්සේ කෙබි ඇතුලට ගිහිල්ල රාජු

“දුව මෙතන හොඳයි තේදී?”

“මූල්‍ය මාමේ. මෙතන ගේජ්.”

“හරි ඉන්න මං කන්න මොනාහරි හිඛරි කරන්නම්”

“අනේ මාමේ බත් නාං එපා. ගෝටිස් මොනාහරි ගන්න”

“හරි දුව”

රාජු ගියාට පස්සේ රුම්මි වාඩි වෙලා ඉන්නකොට වේටර් කොල්ලෝ එහෙන් මෙහෙන් රුම්මි දිහා බලනවා කියලා රුම්මිට තේරුනා. පොඩි කොල්ලෝ දෙන්නෙක් වගේම වයසක පොරකුත් තමන් දිහා බලනවා කියලා රුම්මිට ඇහැ කොනින් පෙනුනා. ඒ වෙලේ රුම්මිට එක අපහසුවක් ව්‍යුහත්වෙලාවේ හැටියට කරන්න දෙයක් නැති නිසා ඉවසගෙන හිටියා. මේ දේවල් රාජු ඔක්කොම බලාගෙන හිටියේ රුම්මිට තව හොඳට මෝල් කරලා තියන්න හින නිසා තමන්ගේ වාසියට හැම දේම දේවල් හරවගන්න.

ඒ වෙද්දී රුම්මි ලැංඡ්ජවෙන් හිටියත්, හිත යටින් මොකද්දේ අමුණ ආසාවල් මෝදු වෙනවද කියලත් හිතුනා. ඒ විදියට තමන් දිහා පිරිම් බලද්දී. ඒ කියන්නේ තමන්ගේ එහෙම බලන්න දේවල් තියෙනවා තේදී කියලා. විනාඩි 20ක් විතර එතන ඉදළ කාල ඉවර වෙලා දෙන්නම එකට වගේ කෙබින් එලියට ආවේ රජුත් ආඩම්බරෙන් නිකන් රුම්මිගේ අයිතිකාරයා වගේ. ඒ එද්දී ඉස්සෙල්ල සුව දාජු කොල්ලෝ දෙන්න තාම සිගරට එකක් පත්තු කරගෙන ඉන්නවා කැබි එක ලහට වෙලා.

රුම්මි කෙලින්ම ගිහින් කැබි එකේ ඉස්සරහ දොර ඇරලා වාඩි වෙන්න ගියාම රාජුට හිතා ගන්න බැරි උනා මොකද වෙන්නේ කියලා.

“මව. මෙකිට නා. පටට පුකක් නේ තියෙන්නේ. බලපන්කො නාකියට දෙන්න විව් එක මෙකි”

“ඉව් බං. මරු කද මෙක නා. සේට වෙන එකා නා සැප මරනවා ඇති මෙකිගෙන්?”

“පෙර ජිං තමා ඉතින්, මොකාට උනත් මේ වගේ සැප කදක් සේට වෙනවා කියන්නේ ය එලි වෙනකා. තියාගෙන ගැහුවැකී.”

කොල්ලන්ගේ කතාව එක්ක රාජු තේරුම් ගත්තා රූම්මිට අඩුල් යන්න ඇති කියලා. ඒ නිසා ඉක්මනාටම කැබේ එකට නැගල ස්වාර්ථ කරගෙන ඉස්සරහට ගියා.

“සිස්ටර සොරි සිස්ටර්”

“අභ්ඨ් ඒ මොකෝ අන්කල් ඒ සොරි කියන්නේ?”

“නෑ අර කොල්ලෝ දෙන්න කියපු කතා වලට?”

“මෙක හරි වැඩක් නේ. ඒ කොල්ලෝ කියපු ඒවාට ඔයා මොකටද සමාව ගන්නේ?”

“නෑ ඉතින් මං නිසා නේ සිස්ටර ඔය වගේ ගවුමක් ඇත්දේ. අනික මට වෙන පාලු කෙඩික නවත්තන්න තිබුන්නේ?”

“අනේ මේ රාජු. කියන උන්ට ඕන තුත්තක් කියාගන්න කියන්න. ඔයා මොකටද සමාව ගන්නේ?”

“අම්මෝ සිස්ටර මේ ඔයාමද කතා කරන්නේ?”

“ඇයි මොකෝ. ඔයාමන් මට කුණුහරුප කියල දුන්නේ?”

“එක හරි. මං හිතුවේ නෑ ඒත් සිස්ටර ඒවාට කැමති ඇති කියලා?”

“එහෙම විශේෂ කැමැත්තක් නෑ. ඒත් ඔයා එක්ක විතරක් එහෙම කතා කරන්න මට කිසි අවුලක් නෑ දැන්. මං දන්නේ නෑ ඉතින් ඒ ඇයි කියලා?”

“ඒ කියන්නේ සිස්ටර් ආසද මං එහෙම කුණුහරුප කතා කරනවට සිස්ටර් එක්ක?”

“දන්නේ නෑ. ඒ උනාට මට තේරෙන්නේ නෑ?”

“ඒ කියන් ආසයි කියල නො?”

“ඡ්මීම් ඔයා කැමති එකක් හිතාගන්නකෝ?”

“හා එහෙනාම් මං එහෙම හිතනවා”

“ඡ්මීම්.”

රාජු එහෙම කියද්දීත් පයිය සරම අස්සෙන් කෙලින් වෙලා හයි වෙලා තිබුනේ සුක්කානමේ ගැවෙන්න තරමටම. රැඹුම් එක දැක්කත් නොදැක්ක වගේ හිටියේ වාඩි වෙලා ඉද්දි ගවුමේ පැළන තැනින් ගල් දෙක තව හොඳට පෙන්නන තිබුනත් එක වහගන්න උත්සහ කරේ නෑ. එහෙම වික දුරක් යද්දී රාජු හියර දාන ගමන් නොදැනෙන්න වගේ රැඹුම් ගේ ගලේ අත ගාවන්න ගත්තත් රැඹුම් කිසි දෙයක් දැනෙන්න නෑ වගේ ඉස්සරහ බලාගෙන කළුපනා කර කර ගියා.

කොළඹට එද්දී 4 කිටුව වෙලා තිබුන නිසා දෙන්නත් එක්ක කෙලින්ම හොටෙල් එකට යන්න කතා වූනා.

“සිස්ටර අපි දැන් කෙලින්ම හොටෙල් එකට යමු නේද?”

“මිව අද ආපු වැශේ කරගන්න බැනේ. දැන් ඔහ්ස වහනවා නේ 4 වෙද්දී?”

“තාම නෂ 3.15. අපි කෝකටත් හිහිල්ල බලමුද?”

“පිස්සුද මෝඩයෝ?? මෙකත් ඇදගෙන ඔහුස් එකට යන්න පුලුවන්ද මට.
මොලේ හොඳ නැදේද?”

“හිකිනෙව මට එක අමතක උනා නේ පුත්ත?”

“පුත්ත නිසා තමා ඔක්කොම අමතක වෙලා තියෙන්නේ කියලා මට දැන්
පේනාවා”

“වෙන කාගේවත් නොමේ සිස්ටරගේ පුත්ත නිසා තමා?”

“ඔව් ඔව්. ඒකනේ සූරුවුව පත්තුකරගෙනම ඉන්නේ තාමත් හිඟි”

“පේනාවා නේ නේද කොහොමද මගේ පයිය සිස්ටරගේ පුත්ත ඉල්ලන්නේ
කියලා”

“වැඩක් නැ රඟේ ඒ උනාට. මගේ පුත්ත ඔයාගේ පයියට නා
හමබවෙන්නේ නැ. ඒකට වෙන පුත්තක් හොයාගන්න වේවි?”

“ඒකත් එහෙමද? හැබැයි ඉතින් කොළඹ රටේ නා. ඕන තරම පුතු
හොයාගන්න පුළුවන් මෙක බස්සගන්න?”

“ඉතින් යනවා. ශිජිල්ල හොයාගෙන ඕක බස්සල බැරි නග්ගලා ඕන
මගුලක් කරගෙන එනවා. මට මොනාද කියන්නේ?”

රණ්මි ඒ වචන පිට කරේ කේන්තියෙන් කියලා රණ්මිම හිතාගන්න බැරි
උනා මොකද එහෙම උනේ කියලා රාජු වෙන පුත්තවල් ගැන කියද්දී. ඒක
රාජුවත් තේරුණා කෙල්ල අවුල් ශියා කියලා ඒ කියපු කතාව එක්ක. ඒත්
වැඩිය මුකුත් නොකිය ඉන්න තරමට හොඳයි කියල හිතුව දැන් මේ කට
ප්‍රහටම ඇවිල්ල තියෙන වාන්ස් එක මිස් කරගන්නේ නැතුවි.

“සිස්ටර අපේ ගාදර් හොටෙල් එකක් මොනාහරි ලැස්ති කරලද
තියෙන්නේ?”

“නැ අපි එකක් හොයාගන්න ඕනා.”

“හා ඒක හොඳයි එහෙනම්. නැත්තු තව ලෙඩික් නේ?”

“මිච් ඒක තමා වෙලාවට එහෙම තොවුනේ. නැත්තු මේ ගබුමත් ඇදල කොහොමද ‘සිස්ටර්’ කියලා තියෙන හොටෙල් බුකින් එකකට යන්නේ?”

“ඉතින් දැන් අපි මොකද කරන්නේ සිස්ටර්?”

“එක තමා මාත් කල්පනා කරේ, කමක් නැ දැන් ඉතින් වෙන කරන්න දේකුන් නැනේ. මං හොටෙල් එකක් බුක් කරන්නම් කතා කරලා.”

“හා සිස්ටර්. ඔයා කොහොමත් කොළඹ ගැන දන්නවනේ?”

“මිමිම්”

එහෙම කියල රුම් කෝල් කරලා හොටෙල් booking එකක් දැමීමා වෙන වික්ලපියක් නැති නිසා. යාලුවෙක් ගේ ගෙදර හරි යන්න හිතුවත් එහෙම උනොත් මේ විදින නිදහස විදින්න වෙනෙන් නැති නිසා ‘තරු පන්තියේ’ හෝටලයක් බුක් කරේ නිදහසේ ඉන්න හිතාගෙනයි. අනික ඒවායේ එන යන ඒවා කාවචන් ගානක් නැති නිසා මොනාද කරන්නේ කියලා කවුරුත් හොයන්නේ නැ කියලා රුම් දැනගෙන හිටියා.

“හරි රාජු අපි යමු. මං හෝටලයක් බුක් කර”

“හරි සිස්ටර්. එහෙනම් මං සිස්ටර්ව බස්සල යන්නම්. උදේශ එන්නම් සිස්ටර්ව ගන්න?”

“ඔයා කොහේ යන්නදා? මං දෙන්නටම තමා බුක් කරේ?”

“අනේ පිස්සුද සිස්ටර්. මං ඔය එලියේ කොහේ හරි ඉන්නම්. අනික මට ඔය ලොකු හෝටල්වල ඉදල පුරුදු නැ?”

“මොකක් කිවිවා? දැන් ඔය හදන්නේ මාව තනියම ආල ඔයා එලියට යන්නද? මෙන්න මෙහේ පිස්සු නැතුව ඉන්නව මනුස්සයෝ.”

“අපි රට පොඩිඩික් එලියට ඇවිදින්න යම් අද වෙන වැඩකුත් නැති එක් කරන්න. අනික ඔයා අරන් දිපු ඇදුම් අදින්න වෙන්නෙන් මෙහෙදී විතරයි නො?”

ඒ කතාව ඇහුවම රාජුගේ බැහැල තිබුන පසිය එක සැරේම කෙලින් වෙනවා වගේ දැනුනා. ඒ කියන්නේ දැන් රූම් තමන්ගේ ගැටෙට අහුවෙලා ඉන්නේ කියලා දැනෙදී.

“එහෙම කමක් නැද්ද පිස්ටර් . ගාදර මොන කියයිද දන්නේ නෑ?”

“එය මොනා කියන්නද? අනික මේවා එය එක්ක කියන්නේ කවුද අනො?”

“ඒ උනාට සල්ලි පල්ලියෙන් නො දෙන්නේ?”

“හර ඩර ඒක මම බලාගන්නම. ඔයා පැහෙන්නේ නැතුව ඉන්නකෝ?”

එහෙම කියලා රූම් රාජුට හොටෙල් එක් නම කියල යන්න පාර කියල දුන්නා. රාජු කොළඹ පාරවල් දන්නේ නැති තිසා රූම් තමයි හර පාරවල් පෙන්නලා යන්න කිවෙට්. 4.30 වගේ වෙද්දී දෙන්නාත් එක්ක ඇවිල්ල බැහැල කැබූ එකත් පාක් කරලා හොටෙල් එකට යද්දී රූම් දැක්ක එක එක විදියේ කපල් හොටෙල් එක් ඉදන් තුරුල් වෙලා යනවා. ඒ වගේම තමන් ඇදලා ඉන්නවා වගේ tight වගේම කොටට ඇදලා කිසි ගාහක් නැතුව නිදහස් ඉන්න තමන්ගේ වයසේ වගේම තමන්ට වඩා වයසින් වැඩි වගේම තරුණ කෙල්ලෝ ඉන්න විදිය. මේ දේවල් දැකාල තිබුනට වෙනාද හිතට තොදැනුන අමුතු වෙනසක් අද මේවා දකිද්දී රූම්ට දැනෙන්න ගත්තා. වෙනද ලෝගුව ආගෙන ජීවිතේ ගැන ගැඹුරින් හිතුවට මේ ඉන්න මිනිස්සු ජීවිතේ සැහැල්ලුවෙන් විදිනවා නොද කියන හැඟීමක් දැනෙන්න

ගත්තා. ඒක තදින්ම දැනුනේ හොටෙල් එකට ඇතුල් වෙන තැන ඉදල reception එකට යද්දී හතර පස් දෙනෙක්ම තමන් දිහා වගේම තමන්ගේ පුක දිහා හැරි භැරි බලනවා කියලා දැනුන නිසා. රජුන් හරි ආච්මිලරෙන් රූම් එක්ක හොටෙල් එකට ඇතුළ වුනේ මේ වගේ ලස්සන කෙල්ලෙක් එක්ක තමන් හොටෙල් එකට එනවා තේද කියල හිතත් හිත හිතා. හොටෙල් එකෙන් රුම් කිස් අරගෙන දෙන්නාත් එක්ක රුම් වලට යද්දී රජු ඇහුවා.

“සිස්ටර පොති උදව්වක් කරන්න බැරිදී?”

“රාජු මං කිවිවා තේද ඔයාට එහෙම කතා කරන්න එපා කියලා”

“අනේ සමාවෙන්න. මොකද්ද කියන්න ඕනා මං එහෙනම්”

“මගේ නම කියන්න.”

“අනේ මං කොහොමද නම කියන්නේ?”

“අනේ මේ මගුලක් නොකිය ඉන්නවද? කරන්න පුළුවන් ඔක්කොම වල් වැඩ කරන්න හොඳයි. නම කියන්න තමා බැරි?”

“හරි. එහෙම කියන්නම්කො”

“හරි දැන් මොනාද උදව්වක් ඕන කිවිවේ?”

“මට උදේ ඉදල ඇදලා හිටපු පැන්විය දෙන්න පුළුවන්ද?”

“අහ්න් ඒ මොකටද?”

“අද මට ඒ ආසාව ඉශ්ට කරගන්න ඕන නිදහස්?”

“මොකද්ද?”

“මියාගේ පැන්වියක් ඇදලා අත් ගහල එක කැරිවලින් පුරවන්න ඕනා. උදේ ඉදල පයිය තැගල දැන් ඉන්න බැරුව ඉන්නේ?”

“අපෝ ඔයා නං පුදුම වනවර කමක් තමයි තියෙන්නේ?”

“එහෙම තමා සිස්.... අභ්ජ්.. නෑ රැකීම්”

“ඡමමම. හරි එහෙනම් පොඩිඩික් ඉත්තකෝ රුම් එකට යනක්.”

එහෙම කියලා රැකීම් රුම් එකට ගිහිල්ල පැන්ටිය ගලවල රාජුට කතා කරා ඇතුලට

“මින්න තියෙනවා තියාගෙන ඕන පුත්තක් කරගන්න එකයි ඇත්තේ?”

රැකීම් පැන්ටිය දීපු ගමන් රාජු එක අතට ගත්තේ ලේකයක් ලැබුණා වගේ. එක අරගෙන ක්මිබ ගැවෙන තැන බලල රැකීම් ඉස්සරහම නහයට තියලා ගොකු ඩුස්මක් ගත්තේ රැකීම්ව තව භාද්‍ය මෝල් කරන්න ඕන නිසා. ඒක දැකපු රැකීමට හිතා ගත්ත බැරි උනා මේ මනුස්සය මොනාද මේ කරන්නේ කියලා.

“මේ මේ යන්න දැන් ඕකත් අරගෙන මෙතන ඉදාන් ඉම්බින්තේ. කවුරු හරි දැක්කොත් ඔක්කොම ඉවරයි”

එහෙම කිවිවම තමා රාජු පියවි සිහියට ආවේ.

“මං යන්නාම එහෙනම්.”

“හරි. 6ට විතර යමු එහෙනම් එලියට තේදා?”

“හරි මං එන්නාම පහලට 6 වෙද්දී?”

“දැන් ඕක එක්ක සෙල්ලම් කරලා පන ඉතුරු වෙයිද දන්නේ නෑ?”

“මෙවා දහ පහලෙපාස් සැරයක් වූනත් සෙල්ලම් කරන්න පුළුවන් බඩු මැඩම්”

“පේනාවා පේනාවා”

එහෙම කියලා රාජු හියාට පස්සේ දොර වහල කෙල්ල ඉක්මනින්ම ගියේ කණ්නාඩී මෙසේ ඉස්සරහට ඒ තමන්ගේ හැඩ බලන්න. මේ ඇදලා ඉන්න ගවුමට. කණ්නාඩී ඉස්සරදී තමන්ගේ රුපේ දකින්දී රූම්මට හිතා ගන්න බැරි උනා මේ ඉන්නේ මම මද කියලා. ඒ ගවුම පොඩිඩක් වැඩිපුර හිරට තිබුන නිසාම තමන්ගේ ගෙඩි දෙක ගොඩක් පිමිබිලා ජේනවා වගේම අනිත් පැත්ත හැරදේදී දැක්කේ පුකත් ලස්සනාට වාත්තු කර වගේ ජේනවා. රාජු ගේ පයිය නැග්ගේ මෙක දැකල නේද කියල මතක් වෙද්දී නැගපු පයිය පුකට හේත්තු කරගන්න තිබුනා නා. කොහොමට දැනේවිද කියලා රූම් කළුපනා කර. ඒ එක්කම තමන්ගේ ජංගිය ඉඩල බලපු හැටි මතක් වෙද්දී කිමිබ දිගේ සිහින් රිදුමක් වගේ යනවා කියලා දැනෙන්දී නොදැනීම අත් දෙක තමන්ගේ පියයුරු වලට ඇවිල්ල හෙමිට මිරිකන්න පටන් ගන්නේ ඇසි කියලා රූම්මට හිතාගන්න බැරි වුනා. අර magazine වල තිබුන පින්තුර එකින් එක ඇස් දෙක ඉස්සරහ මැවී මැවී ජේන්න ගත්තේ තමන්ගේ පුක දැන් කුවුරු හරි අතානානව නා. කියලා හිතන ගමන්. එහෙමම ඇදට වැටුන රූම් කකුල් දෙක පළල් කරගෙන එක අත්කින් කුක්කු දෙක මිරිකන ගමන් අනිත් අත නොදැනීම කිමිබට ගියේ ඉවසගෙනම ඉන්න බැරි තැන.

-මතු සම්බන්ධය-